



**මාධ්‍ය නිවේදනය**  
**කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 පෙබරවාරි**  
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 අප්‍රේල් 11

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පෙබරවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2017 වර්ෂයේ පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 පෙබරවාරි මස නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.5% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. තව ද 2018 සහ 2017 යන වර්ෂවල පෙබරවාරි මස මෙම දර්ශකය පිළිවෙලින් 103.9 ක් සහ 103.4 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය, නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි වර්ධනය පිළිබඳව විස්තර කරන දර්ශකයකි. මෙම දර්ශකය ද ඇතුළත්ව තවත් දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින් නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

2017 පෙබරවාරි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 පෙබරවාරි මස ' පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන', 'දැව හා දැව නිෂ්පාදන හා ලියෙන් කරන ලද නිෂ්පාදන', සහ 'සම් හා සම් ආශ්‍රිත නිෂ්පාදන', වල පිළිවෙලින් 30.2%, 20.5% සහ 16.2% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2018 පෙබරවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 3.7% ක වැඩිවීමක් වාර්තා වේ.

එසේ වුවත්, ' අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන ', 'වෙනත් නිෂ්පාදන' සහ 'කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදන' වල 2017 වර්ෂයේ පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 36.5%, 27.7% සහ 25.2% ක අඩුවීමක් වාර්තා විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2017 පෙබරවාරි	103.4
2018 පෙබරවාරි	103.9
ප්‍රතිශත වෙනස (%) 0.5	

මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තව දුරටත් දන්වා සිටී. ([www.statistics.gov.lk/Industries](http://www.statistics.gov.lk/Industries))